

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ

පුවත්පත් නිවේදනය

**අන්තර්ජාලය ඔස්සේ පැවති ඉන්දියා - ශ්‍රී ලංකා B2B හමුව**

ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත PHD මණ්ඩලය (PHDCCI) විසින් ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) හා කොළඹ වාණිජ මණ්ඩලය සමඟ එක්ව 2020 ජූලි මස 21 වන දින අන්තර්ජාලය ඔස්සේ ඉන්දියා - ශ්‍රී ලංකා B2B හමුවක් සංවිධානය කර තිබිණ.

2. මෙහි සමාරම්භක අවස්ථාවේ අදහස් දක්වමින්, කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික සහ වාණිජ අංශ ප්‍රධානී ආචාර්ය රාකේෂ් පාණ්ඩේ මහතා මෙවැනි අන්තර්ජාල හමු ඉන්දිය සහ ශ්‍රී ලාංකික සමාගම් වලට එකිනෙකාගේ අවශ්‍යතාවයන් වඩා හොඳින් හඳුනා ගැනීමටත් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායී වන කර්තව්‍යයන් සඳහා එක්ව වැඩ කිරීමටත් ඉවහල් වනු ඇති බව ප්‍රකාශ කළේය.

3. PHDCCI හි උප සභාපති ප්‍රදීප් මුල්තානි, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ අංශ ප්‍රධානී උපේක්ශා සමරතුංග, FCCISL හි මහ ලේකම් අජිත් ඩී. පෙරේරා මැතිතුමා සහ කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති සාරංග විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු 175 දෙනෙකු පමණ මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ. මෙම වැඩසටහනෙහි B2B අංගය සඳහා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හා ආහාර සැකසීම, සෞඛ්‍ය සේවා සහ ඖෂධ, ඉන්ජිනේරු නිෂ්පාදන, රෙදිපිළි, නිවසට අවශ්‍ය උපාංග, බැංකු සහ මූල්‍ය සහ ඇසුරුම්කරණය වැනි විවිධ ක්ෂේත්‍රයන්හි නිරතවන්නන් 50කට අධික පිරිසක් සහභාගී වූහ.

4. කොවිඩ්-19 කාලසීමාව තුළ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ද්විපාර්ශවික ආර්ථික අන්තර්ක්‍රියාවන් ප්‍රවර්ධනය කිරීම සහ පුළුල් කිරීම වෙනුවෙන් දෙරට විසින්ම අන්තර්ජාල තාක්ෂණය උපයෝගී කරගෙන සංවිධානය කරන ලද විවිධ වැඩසටහන්හි ක්‍රියාකාරී සහභාගීවන්නෙකු වශයෙන් කටයුතු කරන ලදී. 2020 මැයි 01 වන දින PHDCCI විසින් දකුණු ආසියානු කලාපය තුළ ව්‍යාපාර ප්‍රවර්ධන අවස්ථා යන මැයෙන් සංවිධානය කරන ලද විඩියෝ සමුළුව, 2020 මැයි 05 වන දින ඉන්දිය වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් පශ්චාත් කොවිඩ් ආර්ථික තත්වය තුළ ඉන්දියානු සමාගම් සඳහා ශ්‍රී

ලංකාවේ පවතින අවස්ථා මැයෙන් සංවිධානය කරන ලද විඩියෝ සමුළුව, 2020 මැයි 12 වන දින ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා ඉන්දියානු CEO Forum හි නිලධාරී මණ්ඩල සාමාජිකයන් අතර පැවති අන්තර්ජාල හමුව, 2020 මැයි 16 වන දින ASSOCHAM හා ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අන්තර්ජාල සමුළුව සහ 2020 මැයි 22 වන දින ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනය (FIEO) විසින් සංවිධානය කරන ලද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡාව මෙවැනි වැඩසටහන් අතරින් කීපයකි.

ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා 2020 ජූනි මස 25 වන දින ලංකා වාණිජ මණ්ඩලයේ වාර්ෂික මහ සභාව ඇමතු අතර එහිදී එතුමා ප්‍රකාශ කළේ කොවිඩ් 19 වසංගතය විසින් මතු කර ඇති වර්තමාන අභියෝග සහ ඉදිරියේදී මතු විය හැකි අභියෝගයන්ට එලදායි අයුරින් ප්‍රතිචාර දැක්වීම සඳහා මෙන්ම ප්‍රගතිය, සාමය සහ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දිය නායකත්වය කැපවී සිටින බවයි. 2020 ජූලි මස 21 වන දින මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා FICCI හා ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන සඳහා ලක්ෂමන් කදිරගාමර් ආයතනය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීම යන මැයෙන් පැවති ඔන්ලයින් වැඩසටහනක් අමතන ලදී. එහිදී, එතුමා කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මතුව තිබෙන පෙර නොවූ විරූ අභියෝගයන්ට එලදායිව සහ කඩිනමින් මුහුණ දීම සඳහා පුළුල් වපසරියක පැතිර පවත්නා ද්විපාර්ශවික සහයෝගීතාවය තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

\*\*\*\*\*

කොළඹ  
ශක වර්ෂ 1942 සර්වන 01  
2020 ජූලි 23